




6 ග්‍රේනිය

ගණීතය

ජීකකය: 1-විභේද

- සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1) ඇද ඇති රුපය කුමක් ද?



2) ගෙදර දී සෞයාගත් විවිධ වෘත්තාකාර උච්ච ඇසුරෙන් වංත්ත 5 ක් ඇද දක්වන්න.

3) කාසි හාවිතයෙන් කුඩාම වෘත්තයක් ඇදිය හැකි කාසිය කුමක් ද?

විගාලම වෘත්තයක් ඇදිය ඇදිය හැකි කාසිය කුමක් ද?

4) වන්ද්‍යා වෘත්තාකාරව පෙනෙන්නේ කවර දිනක දී ද?


5) මබට කැමති ප්‍රමාණයේ කාසියක් ගෙන පහත තිස්තැනෙහි වෘත්තයක් අදින්න.

එම වෘත්තයේ ඇතුළත රත්තපාටින් ද


පිටත නිල් පාටින් ද පාට කරන්න.

6) ඉහත ඇද ඇති රුපය බලා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.


- D රුපයේ ඇතුළත ලක්ෂ්‍යය මොනවා ද?
- පිටත ලක්ෂ්‍යය මොනවා ද?
- මත ලක්ෂ්‍යය මොනවා ද?



- 7) රුපයේ වංත්ත කියක් ඇද තිබේ ද?



- 8) පහත රුපයේ කුඩා වංත්තය ඇතුළත A ලක්ෂණයක් විගාල වංත්තය ඇතුළත B ලක්ෂණයක් ලකුණු කරන්න. වංත්ත දෙකට ම පිටතින් C ලක්ෂණය ලකුණු කරන්න.



- 9) රුපයල් 5 කාසියක් භාවිතයෙන් වංත්ත රටාවක් අදින්න.

- 10) රු: 5.00 සහ රු: 2.00 භාවිතයෙන් වංත්ත රටාවන් ඇද පෙන්වන්න.

සැකසුම : නයනා අසෝකා මිය